

## ගාල්ල දුම්රිය ස්ථානය ආශ්‍රිත කාර්මික පුරාවිද්‍යාත්මක උරුමය

කවීනා නානායක්කාර<sup>1</sup>

යටත්වීමේ යුගයේ දී ශ්‍රී ලංකාවට දුම්රිය හඳුන්වයැම සිදුවිය. මූහුදු බඩු දුම්රිය මාරුගයේ ප්‍රධාන දුම්රිය ස්ථානයක් ලෙස ඉදි කරන ලද ගාල්ල දුම්රිය ස්ථානය ආශ්‍රිත කාර්මික උරුම පිළිබඳව මෙම පරියේශනය තුළින් තොරතුරු අධ්‍යායනයක් සිදු කරන ලදී. මේ සඳහා අධ්‍යායනය කුම්වේදය ලෙස දුම්රිය ස්ථානය ගවේපණය කිරීම, මුලාගුර අධ්‍යායනය හා සම්මුඛ සාකච්ඡා මගින් දත්ත රස්කරන ලදී. 1894 ලිඛානයන් ඉදිකළ පසුව මූලික සැලැස්ම වෙනස්කර 1965 දී හා 2004 වර්ෂයේ දී සුනාම් බෙදාවාවකයෙන් පසුව දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත. ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ප්‍රථමයෙන් ඉදිකළ මෙහි පැරණි වාස්තුවිද්‍යාත්මක අංග පිළිබඳව අධ්‍යායනය කළ හැක්කේ පැරණි නිශ්චිත සැලසුම් මගිනි. පියසි දෙකේ වහළ ආකාරයට කොටස් 3 ක් එක්කර, ආරුක්කු ආකාර ඉදිරිපස කොටසක් ද සමග දුම්රිය ස්ථානය ඉදිකර ඇත. ගාල්ල දුම්රිය ස්ථානය පර්යන්ත දුම්රිය ස්ථානයක් නිසා දුම්රිය ගමනාන්තයක් කරා ඉදිරියට යාමට දුම්රිය ස්ථානයෙන් පිටතට යා යුතුය. දුම්රිය ස්ථානය ජාත්‍යන්තර ගෙලියට අනුකූල වන අතර ජ්‍යාමිතික ස්වරූපයක් නිර්මාණය කිරීම සඳහා කොන්කීටි ස්කන්ධයක් හා ස්වාහාවික ගල් මතුපිටව වඩා වෙනස් තීන්ත මතුපිටක් සහිත මූහුණත ගල් හාවිත කර ඇත. වේදිකා සහිත ගොඩනැහිලි කොටසේ ඇත්තේ ලෝහ ව්‍යුහයක් වන අතර එය දුම්රිය වේදිකා පමණක් ආවරණය කරයි. ගාල්ල දුම්රිය ස්ථානයේ දැනට ඉතිරි වී ඇති කාර්මික පුරාවිද්‍යාත්මක උරුමයන් ලෙස දුම්රිය හැරවුම් ආවර්තය (Turn Table), සැමපෝෂ සංයා කුම්යට අදාළ සංයා කුරිය හා ලිවර පද්ධතිය, ගුණ්ඩු පනිවු, රේල් පිලි, අරද කවාකාරව හිරගලක් සහිත බිම්ගෙය, වතුර නළය, ජල වැංකිය, පාලම, දුම්රිය නැවැත්වීමට යොදා ඇති බාධක, සේවා ස්ථානය දැක්විය හැකි අතර වෙනත් කාර්මික උරුමයන් ලෙස පැරණි දුම්රිය එන්පීම, දුම්රිය රෝද හා බඩු ප්‍රවාහනය කරන මැදිරිය දැක්විය හැකිය. ගාල්ලේ දක්නට ලැබෙන Inter lock ලිවර ප්‍රමාණය 60 කි. සංයා කැඹින් කාමරවල දක්නට ලැබෙන 3න් විශාලම ලිවර ප්‍රමාණය ගාල්ලේ දක්නට ලැබේ. දුම්රිය ස්ථානය ආරම්භ කළ අවධියේදීම ඉදි කරන ලද පාලම දුම්රිය ස්ථානය ඇතුළත වේදිකා අංගයේ දක්නට ලැබේ. දුම්රිය වේදිකා ගනයට මදක් ඇතින් Joseph Westwood & Co, Engineers & Contractors, Napier yard, London ආයතනය මගින් 1894 වසරේ දී ඉදිකරන ලද යකඩ පාලමක් දුම්රිය මාරුගය හරහා ඉදිකර ඇත. මෙම කාර්මික උරුමයන් විනාශයට පත් තොවන ලෙස අනාගතය සඳහා ආරක්ෂා කිරීම අතිශය වැදගත් වේ.

ප්‍රමුඛ පද : ගාල්ල, දුම්රිය ස්ථානය, කාර්මික උරුමය, වාස්තුවිද්‍යාව

<sup>1</sup> පුරාවිද්‍යා අධ්‍යායනාංශය, කැලෙකිය විශ්වවිද්‍යාලය, [kaveeshananayakkara1995@gmail.com](mailto:kaveeshananayakkara1995@gmail.com)